

ගිණුම්කරණය - 15 - පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය

1. ස්ථාවර හා විචල්‍ය පිරිවැය හැසිරීම සම්බන්ධව අසත්‍ය ප්‍රකාශය දක්වන්න.

1. මුළු විචල්‍ය පිරිවැය, ක්‍රියාකාරී මට්ටම වෙනස්වීම සමඟ සමානුපාතිකව වෙනස් වේ.
2. ක්‍රියාකාරී මට්ටම වෙනස්වීමකදී ඒකක විචල්‍ය පිරිවැය නියතව පවතී.
3. දී ඇති ක්‍රියාකාරී මට්ටම් පරාසයක් තුළදී මුළු ස්ථාවර පිරිවැය නියතව පවතී.
4. දී ඇති ක්‍රියාකාරී මට්ටම් පරාසයක් තුළදී ඒකක ස්ථාවර පිරිවැය නියතව පවතී.
5. දී ඇති ක්‍රියාකාරී මට්ටම් පරාසය තුළ ක්‍රියාකාරී මට්ටම වැඩි කිරීමේදී ඒකක ස්ථාවර පිරිවැය අඩුවේ.


2. පහත දැක්වෙන ප්‍රකාශන අතුරෙන් සමච්ඡේදන ලක්ෂ්‍යය සම්බන්ධව අසත්‍ය ප්‍රකාශය කුමක්ද?

1. මුළු ආදායම මුළු වියදමට සමාන වේ.
2. මුළු සහභාගය මුළු ස්ථාවර පිරිවැයට සමාන වේ.
3. මුළු විචල්‍ය පිරිවැය මුළු ස්ථාවර පිරිවැයට සමාන වේ.
4. ඒකක සහභාගය ඒකක ස්ථාවර පිරිවැයට සමාන වේ.
5. ලාභයක් හෝ පාඩුවක් නොමැත.

3. පහත දැක්වෙන එක් එක් තත්ත්වයක් මත සමච්ඡේදන ලක්ෂ්‍යයට ඇති වන බලපෑම (වැඩි වේ, අඩු වේ, වෙනස් නොවේ) දක්වන්න.

තත්ත්වය	සමච්ඡේදන ලක්ෂ්‍යයට ඇති වන බලපෑම
1. විකුණුම් මිලේ වැඩිවීමක්	
2. විකුණුම් මිලේ අඩුවීමක්	
3. විකුණුම් පරිමාවේ වැඩිවීමක්	
4. විකුණුම් පරිමාවේ අඩුවීමක්	

4. පහත දැක්වෙන සමච්ඡේදන සටහනේ A, B, C හා D වලින් අදහස් වන්නේ කුමක්ද?



1. A -
2. B -

3. C -

4. D -

5. පිරිවැය - පරිමා - ලාභ විශ්ලේෂණයේදී ආරක්ෂක ආන්තිකය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

1. ආයතනයක් විසින් විකුණන ලද භාණ්ඩයක ලාභ ආන්තිකය
2. වර්තමාන විකුණුම් මට්ටමේදී ආයතනයක් විසින් උපයන ලද මුළු ලාභය
3. සමවිච්ඡේදන ලක්ෂ්‍යය ඉක්මවන විකුණුම් ආදායම
4. සමවිච්ඡේදන ලක්ෂ්‍යයේ විකුණුම් වටිනාකමට යොදන තවත් නමකි.
5. සමාගමේ ආරක්ෂාව සඳහා ගෙවන ලද රක්ෂණ වාරිකය

6. සුමිත්‍රා සමාගමේ අලෙවි කරන භාණ්ඩයකට අදාළ පිරිවැය හා විකුණුම් තොරතුරු පහත දැක්වේ.

ඒකකයක විකුණුම් මිල - රු.150

ඒකකයක විචල්‍ය පිරිවැය - රු.90

කාලවිච්ඡේදයේ මුළු ස්ථාවර පිරිවැය - රු.120,000

සමවිච්ඡේදන ලක්ෂ්‍ය ඒකක ප්‍රමාණය සොයන්න.

- 1.)3,000
- 2.)2,000
- 3.)1,000
- 4.)800
- 5.)1,333

7. අනෝමා සමාගමේ භාණ්ඩයකට අදාළ තොරතුරු පහත දැක්වේ.

ඒකකයක විකුණුම් මිල - රු.500

දායක විකුණුම් අනුපාතය - 40%

ස්ථාවර පිරිවැය - රු.100,000

සමවිච්ඡේදන ලක්ෂ්‍ය ඒකකවලින් හා විකුණුම් ආදායම ගණනය කරන්න.

- 1.)500, රු.500,000
- 2.)500, රු.250,000
- 3.)250, රු.500,000
- 4.)250, රු.250,000
- 5.)200, රු.500,000

8.තනි භාණ්ඩයක් විකුණන ආයතනයක ආරක්ෂක ආන්තිකය එහි වර්තමාන විකුණුම්වලින් 20%කි.ලාභ පරිමා අනුපාතය හා වර්තමාන විකුණුම් මට්ටම පිළිවෙලින් 40%ක් හා රු.200,000ක් විය.පහත සඳහන් දෑ ගණනය කරන්න.

අ.)ස්ථාවර පිරිවැය රු.....

ආ.)වර්තමාන විකුණුම් මට්ටමේදී ලාභය රු.....

9.ඒකකයක විකුණුම් මිල රු.400ක් වන භාණ්ඩයක වර්තමාන විකුණුම් ඒකක සංඛ්‍යාව 10,000කි.ඒකක 1,000ක් නිපදවීමේ දී මුළු පිරිවැය රු.200,000කි.ඒකක 2,000ක දී මුළු පිරිවැය රු.450,000කි.ඒකකයක විචල්‍ය පිරිවැය ගණනය කරන්න.

1.)රු.150

2.)රු.250

3.)රු.300

4.)රු.400

5.)රු.500

10.)ඉහත ගැටළුවේ ඒකකයක දායකය හා දායක විකුණුම් අනුපාතය පිළිවෙලින් දැක්වෙනුයේ,

1.)රු.50 ,25%

2.)රු.150 ,25%

3.)රු.50 ,37.5%

4.)රු.150 , 37.5%

5.)රු.30 ,37.5%

පිළිතුරු

1.) 4

2.) 3

3.) 1.අඩු වේ.

2.වැඩි වේ.

3.වෙනස් නොවේ.

4.වෙනස් නොවේ.

4.) A - මුළු විචල්‍ය පිරිවැය

B - මුළු ආදායම

C - මුළු පිරිවැය

D - අලාභ පරාසය

5.)3

6.)2

7.)2

8.)අ.) රු.64,000

ආ.)රු.16,000

9.) 2

10.)4

සකස් කළේ -

එච්.පී.සී.එල්.සමරසිංහ මිය,

ර/පානගම ම.වි.